

මතුගම අධ්‍යාපන කලාපය

අනාවරණ පරීක්ෂණය - 2018

3 ශ්‍රේණිය

බුද්ධ
ධර්මය

කාලය : පැය 01 මිනිත්තු
30

නම

(01). ගැලපෙන වචනය තෝරා ඉරකින් යා කරන්න.

- | | |
|--|-------------------------|
| 1. වස්මගුල් උත්සවය පැවතියේ | සිදුහත් කුමරු රැක ගැනීම |
| 2. විහාරස්ථානයක දී මුලින් ම වැදුම් පිදුම් කරන්නේ | තිත්තිර ජාතකය |
| 3. සුද්ධෝදන රජතුමා | අනුරාධපුරය |
| 4. පිළිස්සුම් තුවාලයකට | කිඹුල්වත්පුර |
| 5. රත්නමාලි සෑ රඳුන් | කෝමාරිකා |
| 6. ශාක්‍යයන්ගේ මානය බිඳීම | රුවන්වැලිසෑය |
| 7. බණ ඇසීමෙන් | යමාමහ පෙළහැර |
| 8. ප්‍රජාපතී දේවිය | වෙහෙර වහන්සේ |
| 9. මහ නුග ගස | ශාක්‍ය වංශිකයෙකි |
| 10. මහමෙවුනා උයන | දහම් කරුණු දැන ගත හැකිය |

(ලකුණු 20)

(02). නිවැරදි පිළිතුරු යටින් ඉරක් අඳින්න.

1. වස්මගුල් දා සුද්ධෝදන රජතුමා බෝසත් කුමරුට වැන්දේ කීවෙනි වතාවට ද?

- | | | |
|---------------|---------------|---------------|
| 1. පළමු වතාවට | 2. දෙවන වතාවට | 3. තෙවන වතාවට |
|---------------|---------------|---------------|

2. සිදුහත් කුමරුට ශිල්ප ඉගැන් වූ ගුරුවරයා වූයේ,

- | | | |
|-------------------------|-----------------------|------------------|
| 1. දිසාපාමොක් ඇඳුරුතුමා | 2. සර්වමිත්‍ර පඬිතුමා | 3. මහොෂධ පඬිතුමා |
|-------------------------|-----------------------|------------------|

3. වදනිංසා ඉවසිය නොහැකිව තම අලංකාර කෙස්වැටිය කපා දැමූ බමුණු නිවසේ දාසිය වූයේ,

1. මාලා
2. සාමා
3. අනුලා

4. විශාඛා කුමරියගේ පියා,

1. අනේපිඬු සිටුතුමා
2. බිම්බිසාර රජතුමා
3. ධනංජය සිටුතුමා

5. වජ්‍රමුඛ දා සිදුහත් කුමරු වැඩූ භාවනාව කුමක් ද?

1. සක්මන් භාවනාව
2. මොහු භාවනාව
3. ආනාපානසති භාවනාව

6. “මිඟර මාතු ප්‍රාසාදය” නමින් හැඳින්වූයේ,

1. නිග්‍රෝධාරාමය
2. පූර්වාරාමය
3. ජේතවනාරාමය

7. සංසම්මතා තෙරණියගේ පියරජතුමා වූයේ,

1. බිම්බිසාර රජතුමා
2. සුද්ධෝදන රජතුමා
3. ධර්මාශෝක රජතුමා

8. තිත්තිර ජාතකයේ සඳහන් මිතුරන් තිදෙනාගෙන් වැඩිහිටි මිතුරා කවු ද?

1. වටු කුරුල්ලා
2. ඇතා
3. වඳුරා

9. බුදු සසුනේ අග්‍රදායිකාව වූයේ,

1. මහා ප්‍රජාපති ගෝතමිය
2. විශාඛා සිටුදේවිය
3. රජපුමාලා

10. සංසම්මතා පෙරහැර පවත්වනුයේ,

1. ඇසළ පොහෝදින
2. දුරුතු පොහෝදින
3. උඳුවස් පොහෝදින

(ලකුණු 20)

(03). පහත සඳහන් ප්‍රකාශ නිවැරදි නම් (✓) ලකුණ ද වැරදි නම් (✗) ලකුණ ද වගන්තිය ඉදිරියේ ඇති වරහන තුළ යොදන්න.

1. බුද්ධ වන්දනාවේ යෙදෙන විට දොහොත් හිස මුදුනේ තබා ගත යුතුය. ()
2. විශාකා සිටු කුමරිය සිය ධනය වියදම් කොට පන්සලක් සාදා පූජා කළාය. ()
3. තිත්තිර ජාතකයෙන් කියවෙන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව යි. ()
4. ඇසළ පුර පසළොස්වක දින සිදුහත් බෝසත්තුමා බුද්ධත්වයට පත් විය. ()
5. ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කරන ලද්දේ මහමෙවුනා උයනේ ය. ()

(ලකුණු 10)

(04). පහත සඳහන් කවිවල හිස්තැන් පුරවන්න.

1. කඩු දුනු ශිල්ප දැනගත්
බෝසත් කුමරු සිදුහත්

.....
.....

(ලකුණු 06)

(05). නිවැරදි පිළිතුර වරහන් තුළින් තෝරා ලියන්න.

(කසකාරයෝ / බෝධි / නිරෝගීකම / මහාමායා දේවිය / රජගහනුවර / උදයම අවදිවීම)

1. බුදු දහමට අනුව කෙනෙකුගේ උතුම් ම ලාභය වන්නේයි.
2. පෙරහැරක ඉදිරියෙන් ම ගමන් කරන්නේ
3. උසස්ම නුවණට කියන නමකි
4. සුද්ධෝදන රජතුමාගේ අග බිසව යි.
5. වේලුවනාරාමය පිහිටා තිබුණේ ය.
6. හොඳ දරුවකුගේ ලක්ෂණයකි

(ලකුණු 12)

(06). පිළිතුරු ලියන්න.

1. සිදුහත් කුමරුට තම පියා විසින් සාදවන ලද මාලිගා තුන නම් කරන්න.

.....
.....
.....

(ලකුණු 06)

2. ඔබේ උපන්දිනය දවසට කළ හැකි පින්කමක් ලියන්න.

.....

(ලකුණු 02)

3. තෙරුවන් නම් කරන්න.

.....
.....
.....

(ලකුණු 09)

4. ඔබ සකස් කළ ඖෂධ උයනේ රෝපණය කළ ඖෂධ පැළෑටියක නම ලියන්න.

.....

(ලකුණු 02)

5. විහාරස්ථානයේ දී වැදුම් පිදුම් කරන ස්ථාන පිළිවෙලින් නම් කරන්න.

.....
.....
.....

(ලකුණු 09)

6. විහාරස්ථානයේ දී අප විසින් සිදු කළ යුතු වතාවත් බොහෝ ය. ඉන් එකක් ලියන්න.

.....

(ලකුණු 02)

7. යහපත් දරුවක් තුළ තිබිය යුතු ගුණාංගයක් ලියන්න.

.....

(ලකුණු 02)